

ව්‍යාපාර සටිය ණය පහසුකම්

ව්‍යාපාර සටිය ණය පහසුකම් ව්‍යාපාරයක ආයෝජන සහ ස්ථාවර කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සඳහා තොග ණය ලෙස ප්‍රදානය කරනු ලබයි. මෙහි ප්‍රමුඛතා අංශ ලෙස කෘෂිකාර්මික, නිෂ්පාදන, ආහාරපාන ඉදිකිරීම්, අත්‍යවශ්‍ය සේවා (සෞඛ්‍යය, අධ්‍යාපන, ටෙලිකොම්) නවෝත්පාදන සහ තාක්ෂණය පදනම් කරගත් ව්‍යාපාර, අපනයන අභිමුඛ ව්‍යාපාර සහ අගය එකතු කළ සහ වෙළඳාම් සහිත ව්‍යාපාර (අවශ්‍ය නම්) දැක්විය හැක.

විශේෂ ප්‍රතිලාභ

- තරහකාරී පොළී අනුපාත
- නම්‍යශීලී ආපසු ගෙවීමේ සැලසුම්
- අවශ්‍ය නම්, මුල් ණය මුදල ආපසු ගෙවීම ආරම්භ කිරීම සඳහා සහන කාලයක් සලකා බැලිය හැක.
- ලිහිල් කොන්දේසි

යෝග්‍යතාව

- වාර්ෂික පිරිවැටුම රු.මිලි. 20.00 වඩා වැඩි රු.මිලි. 1.00 වඩා අඩු ප්‍රමුඛතා අංශ වල නියැලී සිටින සුඵ් හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන්.
- ශක්‍යතාවයකින් යුතු ව්‍යාපාරයක් තිබිය යුතුය.
- ප්‍රධාන වශයෙන් ගනුදෙනුකරුවන්ගේ ආපසු ගෙවීමේ හැකියාවට යටත්ව පහසුකම් සලකා බැලිය හැකිය.
- ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් තිබිය යුතුය.
- අපගේ බැංකුවේ හෝ වෙනත් ඕනෑම බැංකුවක මාස 6ක් පුරා සතුටුදායක ලෙස පවත්වාගෙන යනු ලබන ජංගම ගිණුමක් සහිත ගනුදෙනුකරුවෙකු හෝ චිහට ගනුදෙනුකරුවෙකු විය හැක.

ණය මුදලේ ප්‍රමාණය

- ආයෝජන අවශ්‍යතා සඳහා එක් ගනුදෙනුකරුවෙකුට උපරිම රු.මිලි. 250.0 කි.
- ස්ථාවර කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සඳහා එක් ගනුදෙනුකරුවෙකුට උපරිම රු.මිලි. 50.0 කි. (ව්‍යාපාරයේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයට අනුව)

පොළී අනුපාතය

- මහජන බැංකුවේ වෙබ් අඩවිය -www.peoplesbank.lk වෙත පිවිස තොරතුරු ලබාගත හැක.

ආපසු ගෙවීමේ කාලය

- ආයෝජන ණය පහසුකම් - වසර දෙකක (2) සහන කාලයද ඇතුළුව උපරිම වසර 10ක්
- කාරක ප්‍රාග්ධන ණය පහසුකම් - උපරිම වසර 3 කි. (සහන කාලය අදාළ නොවේ.)
- මාසිකව, මාස දෙකකට වරක් හෝ මාස තුනකට වරක් වාරික වශයෙන් ගෙවීම් කළ හැක.

ගාස්තු, කොමිස්, පොළී ආදිය

- ස්ථාවර සහ විචල්‍ය පොළී අනුපාත
- හිඟ වාරික සඳහා දඩ පොළිය
- සම්මත ණය සැකසුම් ගාස්තු
- ගිවිසගත් කාලයට ප්‍රථම ණය මුදල ගෙවා අවසන් කිරීමේදී අයකරනු ලබන ණය මුදල් කලින් පියවීමේ ගාස්තු
- තක්සේරු ගාස්තු (අදාළ නම් පමණක්)
- නීති ගාස්තු (අදාළ නම් පමණක්)
- රජයේ මුද්දර ගාස්තු (අදාළ නම් පමණක්)
- රක්ෂණ වාරික (අදාළ නම් පමණක්)

අයදුම් කිරීමේ ක්‍රමය

- දිවයින පුරා පිහිටි ආසන්නතම ශාඛාව හෝ සේවා මධ්‍යස්ථානය වෙත පිවිස ණය පහසුකම් සඳහා අයදුම් කළ හැක.

නියමයන් සහ කොන්දේසි

- වත්මන් ව්‍යාපාර කාර්ය සාධනය සහ මූල්‍ය ඇගයීමට යටත්ව ණය පහසුකම් සලකා බලනු ලැබේ.
- මූල්‍ය පහසුකම් සලකා බැලීමේදී බැංකුවට පිළිගත හැකි සුරැකුම් ලබාදීම සාමාන්‍යයෙන් ගනුදෙනුකරුවන්ගෙන් අපේක්ෂා කරනු ලැබේ.
- ණය පහසුකම් සලකා බැලීමේදී බැංකුවට පිළිගත හැකි අභ්‍යන්තර බැඳීම් සහ ණය තොරතුරු කාර්යාංශ බැඳීම් (CRIB) පරීක්ෂා කරනු ලැබේ.
- ණය පහසුකම් සම්බන්ධ තොරතුරු නියමයන් සහ කොන්දේසි කාලීනව වෙනස්වීම් වලට ලක්වේ. එබැවින් නවතම තොරතුරු, නියමයන් සහ කොන්දේසි පිළිබඳ දැනුවත් වීම සඳහා ආසන්නතම ශාඛාව සම්බන්ධ කරගැනීම සුදුසුය.

පැමිණිලි හැසිරවීමේ ක්‍රියාපටිපාටිය

- ගනුදෙනුකරුවන්ට info@peoplesbank.lk හරහා පැමිණිලි අප වෙත යොමු කළ හැකිය.
- අදාළ ශාඛාව, ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රධාන කාර්යාලය වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ හැක.
- අදාළ ශාඛාව, ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රධාන කාර්යාලය වෙත ඇමතීම මගින්ද පැමිණිලි ඉදිරිපත් කළ හැක.

වැඩිදුර තොරතුරු

- ඇමතුම් මධ්‍යස්ථානය - 1961
- ප්‍රධාන කාර්යාලය - 0112481481
- සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඒකකය - 0112481356